



ජාතික රක්ෂණ භාර අරමුදල

වෛද්‍ය හා රෝහල් ශාස්ත්‍ර විමිකම් ඉල්ලුම් පත්‍රය
අග්‍රභාර රැකවරණ රක්ෂණ ශෝචනා ක්‍රමය. (විශ්‍රාමික)

දැනුම් දීමට අවශ්‍ය
කෙටි පණිවුඩ (SMS) හෝ
තැපැල්
(අවශ්‍ය මාධ්‍යය ලකුණු කරන්න)

ඔබගේ හිමිකම් අදාළ වන්නේ ඉදිරියෙන් (✓) දමන්න.	
වෙනත් රෝග මත	රජයේ රෝහල් හතර්මි
	පෞද්ගලික රෝහල් හතර්මි
තැපැල් සැත්කමක්	
පිළිකා රෝග	
විකුණු රෝග	

ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය (ජායා පිටපත අමුණන්න)

විශ්‍රාම වැටුප් අංකය

1. ඉල්ලුම්කරු පිළිබඳ තොරතුරු:-

- 1.1 සම්පූර්ණ නම:- (සිංහලෙන්) පුපුරු / මයා / මිය / මෙනෙටිය
.....
මුලකරු සමග නම (ඉංග්‍රීසියෙන්).....
- 1.2 පුද්ගලික ලිපිනය : (සිංහලෙන්):-.....
- 1.2 පුද්ගලික ලිපිනය (ඉංග්‍රීසියෙන්).....
- 1.3 උපන් දිනය:-
- 1.4 දුරකථන අංකය :- නිවස..... ජංගම:.....

2. ඔබ රැකියාව කරන ලද ආයතනයේ නම සහ ලිපිනය.....
.....

3. කලත්‍රයාගේ තොරතුරු

- 3.1 ජාතික හැඳුනුම්පත් අංකය
- 3.2 නම:.....
- 3.3 සේවා ස්ථානයේ නම සහ ලිපිනය:.....
.....

4. බැංකු ගිණුම් පිළිබඳ විස්තරය:-

- 4.1 බැංකු ගිණුමේ සඳහන් ඔබගේ නම:.....
- 4.2 ගිණුම් අංකය
- 4.3 බැංකුවේ නම:..... බැංකු ශාඛාව:.....

5. මෙම අයදුම් පතට අදාළ වියදම් ජනාධිපති අරමුදලෙන් හෝ වෙනත් ආයතනයකින් ඉල්ලුම්කර හෝ ගෙවීම් කර තිබේ නම් එම විස්තර.

- 5.1 ආයතනයේ නම සහ ලිපිනය:.....
.....
- 5.2 ගෙවූ මුදල:.....
- 5.3 හිමිකම් අංකය / යොමු අංකය:.....

6. අයදුම්කරුගේ ප්‍රකාශය
ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, මම හෝ මගේ කලත්‍රයා මෙම හිමිකම්පෑම ඉහත 05 ජේදයට යටත්ව වෙනත් ආයතනයකින්, වෙනත් ක්‍රමයක් මගින් හෝ ඒ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර හෝ නොමැති බව මම මෙයින් සහතික වෙමි.

දිනය:-.....

.....
අයදුම්කරුගේ අත්සන

7. ග්‍රාම නිලධාරියා විසින් සම්පූර්ණ කළ යුතුය. (අනවශ්‍ය වචන කපා හරින්න.)

ඉහත විස්තර සඳහන් මහතා/ මහත්මියගේ රෝහල් ගතවීම පිළිබඳ ලිපි ලේඛන සත්‍ය හා නිවැරදි බවට ඔහුගේ / ඇයගේ රක්ෂණ හිමිකම් අවශ්‍ය කටයුතු සඳහා නිර්දේශ කර මේ සමග ඉදිරිපත් කරමි.

අත්සන:.....

නම:.....

ග්‍රාම නිලධාරී වසම / අංකය:.....

(නිල මුද්‍රාව තැබීම අත්‍යවශ්‍යයි)

දිනය:.....

අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

01. රෝග නිශ්චය කාර්යාලයේ සහතික කළ පිටපත

(රෝගියාගේ නම, රෝහලට ඇතුළත් වූ දිනය හා රෝහලින් බැහැරවූ දිනය හා ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සඳහන් විය යුතුය.)

02. රෝහල් ගතවී සිටි කාලයට අදාළව වෛද්‍ය නිර්දේශ මත මිලදී ගත් ඖෂධ හෝ වෛද්‍ය පරීක්ෂණවලට අදාළ බිල්පත් වල මුද්‍රා පිටපත් හා වෛද්‍ය නිර්දේශ.

03. පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමක් නම් ඊට අදාළව මුදල් ගෙවන ලද අත්තිකාරම් රසීට්පත් (Deposit Receipts) විස්තරාත්මක බිල්පත (Final Bill) අවසාන ගෙවීමට අදාළව රසීට්පත් (Final Cash Payment Receipt)

{ ඉතා වැදගත්: බිල්පත්වල මුද්‍රා පිටපත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර සහතික කරනලද හෝ වෙනත් බිල්පත් වල ඡායා පිටපත් සඳහා හිමිකම් ගෙවනු නොලැබේ.
වෙනත් ආයතනයකින් මුදලක් ප්‍රතිපූර්ණය කර ඇති විටක ශේෂ සහතිකය ලබාගැනීමේදී මෙම නීතිය අදාළ නොවේ. }

04. ඔබගේ බැංකු ගිණුමේ පිටපතක්.

05. විශ්‍රාම වැටුප් කාර්යාලයේ පිටපතක්.

06. ජාතික හැඳුනුම්පතේ පිටපතක්.

වෙනත් උපදෙස්

1. අයදුම්පත රෝහලින් බැරවී දින 90ක් ඇතුළත ජාතික රක්ෂණ භාර අරමුදලවෙත යොමුකල යුතුය.

2. ඔබ විසින් ඉදිරිපත් කරනු ලැබූ ලිපිලේඛණ වල පිටපත් ග්‍රාමනිලධාරී මගින් පමණක් සහතික කර ඉදිරිපත් කළ යුතුය. දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් නම් කරන ලද බලධාරියා ආයතන ප්‍රධානියා ලෙස පිලිගනු ලැබේ.

3. අග්‍රහාර රැකවරණ රක්ෂණ යොජනා ක්‍රමය යටතේ රෝහලක නේවාසිකව ලබාගන්නා ප්‍රතිකාර සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවීම් කරණ, අතර සාමාජිකයාට පමණක් මෙම රක්ෂණ යොජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවනු ලැබේ.

4. නිසිපරිදි සම්පූර්ණ කරනු ලැබූ හිමිකම් අයදුම්පත සමග අවශ්‍ය ලිපිලේඛන එකවර නිවැරදිව ඉදිරිපත් කිරීමෙන් කඩිනමෙන් හා ප්‍රමාදයකින් තොරව හිමිකම් ප්‍රතිලාභ ලබාගත හැකි බව සලකන්න.